

**එම් කේ බී ජයසේකර එ. මහජන බැංකුව**

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/266/2018 (2018.10.01 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචන කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

- සභාපති: මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සමාජික: ජයේෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
- කොමිෂන් සභා සමාජික: ජයේෂ්ඨනීතිඥ එස්. ජී. පුංචිභේවා
- කොමිෂන් සභා සමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දන්ල
- කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

- අභියාචක - එම් කේ බී ජයසේකර
- නොතිසි ලත් පාර්ශවය - නම්කළ නිලධාරී, මහජන බැංකුව

**පෙනීසිටීම**

- අභියාචක - එම් කේ බී ජයසේකර
- පොදු අධිකාරිය - ඩී කේ ලියනගේ

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2017.02.16
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	2017.03.21
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2017.04.25
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	2017.08.16
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2018.02.27

**අභියාචනයට පසුබිම්වූ කරුණු:**

අභියාචක 2017.02.16 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව වෙත කරන ලද යෝජනා අංක 5000 වූ ලිපියට අදාළව , දෙපාර්ශවයම පිළිගත හැකි තීරණයකට එළඹීමට කටයුතු කළේ නම් මහජන බැංකු සභාපති තුමා ඒ සම්බන්ධව සාකච්ඡාවකට මා කැඳවන ලද ලිපියේ සහතික පිටපතක්

2. උපදේශන කාරක සභාවෙන් කරන ලද ඉල්ලීම සහිත වූ ලිපියේ සහතික පිටපතක්
3. විශ්ලේෂණ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 30ක වන්දි මුදල ලබා ගැනීමට එකඟ වූයේ නම් එම යෝජනාව සහිත වූ ලිපියේ පිටපතක්
4. HRC/1443/99 – 27.07.2007 දිනැති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතුව
5. COMP/PP/2008/10620 – 21.12.2009 දිනැති පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව විසින් කරන ලද නිර්දේශ නොසලකා හැරීමට හේතුව
6. සේවක නිවාස ණය යටතේ ලබාගත් පදිංචි නිවාස හා දේපල වෙන්දේසි කර ණය හිඟ පියවා ගැනීමට කටයුතු කිරීමට හේතුව, ඒ සඳහා පොලී ගණනය කල ආකාරය සහ 22.10.2001 දිනට ලබා බෙන තිබූ අනෙකුත් හිඟ ණය ශේෂයන් පිළිබඳ පරිගණක කරන ලද වාර්තාවක් පොලී ගණනය කර ඇති ආකාරය සමඟින් සඳහන් කල සහතික පිටපතක්
7. වැඩනඟනමට ලක්ව සිටි කාලය තුළ අඩ වැටුප් නොගෙවීම සහ විනය පරීක්ෂකගේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතු දක්වමින් වාර්තාවක්
8. වේවිවැ/ප්‍රකෘ/පරණ/ඒ-23.06.2017 දිනැති ලිපිය මඟින් පරිගණක පද්ධතියට දත්ත ඇතුලත් කිරීමේදී වැටුප් දෙගුණයක් වූයේ කෙසේද යන්න දෝෂය සිදුවූ ආකාරය සම්බන්ධ පරිගණක වාර්තාවේ සහතික පිටපතක් (2015 ඔක්තෝබර් සිට 23.06.2017 දක්වා), විශ්ලේෂණ වැටුප් ගණනය සිදු කරන ලද්දේ උපදේශන කාරක සභාවේ තීරණය මත ද යන්න පැහැදිලි කරමින් වාර්තාවක් සහ එකී දෝෂයන් සිදු කරන ලද පරිගණක ක්‍රියාකාරීත්වය සහ එය අනුමත කල නිලධාරීන් වෙනුවෙන් ගත් නා ලද විනය ක්‍රියාමාර්ගයන් සහ එම සේවකයන්ගේ නම් සහ සේවක අංක

තොරතුරු නිලධාරියා 2017.03.21 දිනැතිව පිළිතුරු සපයමින් ලිඛිතමය සාක්ෂි මත තීරණය වූ තොරතුරු ලබා දෙන ලද අතර අනෙකුත් තොරතුරු බැහැර කළ බවට පවසා සිටියේය. මෙම ජ්‍යෙෂ්ඨවරයන් අතීතයට පත් අභියාචක 2017.04.25 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියා 2017.08.16 දිනැතිව ජ්‍යෙෂ්ඨවර දක්වමින් ඉල්ලීමේ අයිතම 1, 2, 3 සහ 8ට අදාල තොරතුරු ලබා දෙන ලද අතර අනෙකුත් සේවකයන් සම්බන්ධ තොරතුරු ලබා දීම ජ්‍යෙෂ්ඨවර කරන ලදී. මෙම තීරණයෙන්ද අභියාචක සැහීමකට පත් නොවූ හෙයින් 2018.02.27 දිනැතිව අභියාචක කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

**අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:**

අභියාචක අභියාචනා විභාගයට පෙනී සිටියේය.

පොදු අධිකාරිය ලිපියක් මඟින් කොමිෂන් සභාව වෙතින් ඉල්ලීමක් සිදු කරමින් පවසා සිටියේ අද දින පැවැත්වෙන අභියාචනා විභාගයට තම අධිකාරියට පැමිණීමට අපහසු බවත්, 2018.10.23 දින අභියාචකගේ වෙනත් අභියාචනා විභාගයක් පොදු අධිකාරියට එදිරිව පැවැත්වෙන හෙයින් එදිනටම මෙම අභියාචනය විභාග කිරීමට ගන්නා බවත් ය.

අභියාචක මෙම ඉල්ලීමට එකඟ වන ලදී.

අභියාචනය කල් තබන ලදී.

මිලභ කැඳවීම දිනය: 2018.10.23

\*\*\*\*

